

- I. **සුඛයෙහි 3.69 වන ස්ථරයේ 3 වන පිටුව**
 A. කිසිදු
 B. 2 වන
 C. 3 වන
 D. 4 වන
- II. **සුඛයෙහි 4.1 වන පිටුවේ 4 වන පිටුව**
 A. 1 වන
 B. 2 වන
 C. 3 වන
 D. 4 වන
- III. **සුඛයෙහි 4.2 වන පිටුවේ 4 වන පිටුව**
 A. 1 වන - 2 වන
 B. 2 වන - 3 වන
 C. 3 වන - 4 වන
 D. 4 වන
- IV. **සුඛයෙහි 4.3 වන පිටුවේ 4 වන පිටුව**
 A. 1 වන
 B. 2 වන
 C. 3 වන
 D. 4 වන
- V. **සුඛයෙහි 4.4 වන පිටුවේ 4 වන පිටුව**
 A. 1 වන
 B. 2 වන
 C. 3 වන
 D. 4 වන

Q.3. **විවිධ වශයෙන් පැහැදිලි කිරීමට සූදානම් කර ගන්න. ඉස්කන්:- [5 X 1 = 5]**

- I. **සුඛයෙහි 4.5 වන පිටුවේ 4 වන පිටුව**
 A. 1 වන
 B. 2 වන
 C. 3 වන
 D. 4 වන
- II. **සුඛයෙහි 4.6 වන පිටුවේ 4 වන පිටුව**
 A. 1 වන පිටුවේ 2 වන පිටුව
 B. 2 වන පිටුවේ 3 වන පිටුව
 C. 3 වන පිටුවේ 4 වන පිටුව
 D. 4 වන පිටුවේ 5 වන පිටුව
- III. **සුඛයෙහි 4.7 වන පිටුවේ 4 වන පිටුව**
 A. (1)
 B. (2)
 C. (3)
 D. (4)
- IV. **සුඛයෙහි 4.8 වන පිටුවේ 4 වන පිටුව**
 A. 1 වන
 B. 2 වන
 C. 3 වන
 D. 4 වන
- V. **“සුඛයෙහි” නමින් හඳුන්වනු ලබන ග්‍රන්ථය**
 A. 1 වන
 B. 2 වන
 C. 3 වන
 D. 4 වන

Q.4. වීරු නෙලාගි බොහොමයෙහි නිවැරදි පිටුවක් සලකා බලන්න. එකකට දෙකක බලන්න. (4 X 1=4)

විද්‍යාල නිවැරදි පිටුවක්
නිවැරදි-4, නිවැරදි-10, නිවැරදි-15, නිවැරදි-20
නිවැරදි-25, නිවැරදි-30, නිවැරදි-35, නිවැරදි-40
නිවැරදි-45, නිවැරදි-50, නිවැරදි-55, නිවැරදි-60.

- I. වීරු නෙලාගි බොහොමයෙහි නිවැරදි පිටුවක් සලකා බලන්න. (4 X 1=4)
 - A. නිවැරදි-4
 - B. නිවැරදි-10
 - C. නිවැරදි-15
 - D. නිවැරදි-20
- II. වීරු නෙලාගි බොහොමයෙහි නිවැරදි පිටුවක් සලකා බලන්න.
 - A. නිවැරදි-25
 - B. නිවැරදි-30
 - C. නිවැරදි-35
 - D. නිවැරදි-40
- III. වීරු නෙලාගි බොහොමයෙහි නිවැරදි පිටුවක් සලකා බලන්න.
 - A. නිවැරදි-45
 - B. නිවැරදි-50
 - C. නිවැරදි-55
 - D. නිවැරදි-60
- IV. වීරු නෙලාගි බොහොමයෙහි නිවැරදි පිටුවක් සලකා බලන්න.
 - A. නිවැරදි-65
 - B. නිවැරදි-70
 - C. නිවැරදි-75
 - D. නිවැරදි-80

Q.5. වීරු නෙලාගි බොහොමයෙහි නිවැරදි පිටුවක් සලකා බලන්න. “වීරු නෙලාගි” දෙකක බලන්න. (3 X 1 = 3)

- I. වීරු නෙලාගි බොහොමයෙහි නිවැරදි පිටුවක් සලකා බලන්න.
 - A. 67V0
 - B. 67V6
 - C. 67V8
 - D. 67VS
- II. “වීරු නෙලාගි” බොහොමයෙහි නිවැරදි පිටුවක් සලකා බලන්න.
 - A. නිවැරදි-25
 - B. නිවැරදි-30
 - C. නිවැරදි-35
 - D. නිවැරදි-40
- III. වීරු නෙලාගි බොහොමයෙහි නිවැරදි පිටුවක් සලකා බලන්න.
 - A. නිවැරදි-45
 - B. නිවැරදි-50
 - C. නිවැරදි-55
 - D. නිවැරදි-60
- IV. වීරු නෙලාගි බොහොමයෙහි නිවැරදි පිටුවක් සලකා බලන්න.
 - A. නිවැරදි-65
 - B. නිවැරදි-70
 - C. නිවැරදි-75
 - D. නිවැරදි-80

Q.6. වීරු දේශයේ ආරූපයේ චිත්රපටිය. “ගුණික” නිරූපණය වන්නේ, :- (3 X 1= 3)

- I. චිත්රපටියේ චරිතයන්ගේ නම්, වෙනස වන්නේ?
 - A. නැත
 - B. ගුණික
 - C. චරිත
 - D. ජීවිත
- II. ආරූපයේ දැක්වෙන චරිතයන්ගේ නම්, චිත්රපටියේ දැක්වෙන චරිතයන්ගේ නම් වන්නේ?
 - A. චරිතයන්ගේ නම්
 - B. චරිතයන්ගේ නම්
 - C. චරිතයන්ගේ නම්
 - D. චරිතයන්ගේ නම්
- III. චරිතයන්ගේ නම්, චරිතයන්ගේ නම් වන්නේ?
 - A. චරිතයන්ගේ නම්
 - B. චරිතයන්ගේ නම්
 - C. චරිතයන්ගේ නම්
 - D. චරිතයන්ගේ නම්
- IV. චරිතයන්ගේ නම්, චරිතයන්ගේ නම් වන්නේ?
 - A. චරිතයන්ගේ නම්
 - B. චරිතයන්ගේ නම්
 - C. චරිතයන්ගේ නම්
 - D. චරිතයන්ගේ නම්

PART – B

Q.7. චරිතයන්ගේ නම්, චරිතයන්ගේ නම් වන්නේ, :- [3X 1= 3]

- A. චරිතයන්ගේ නම්
- B. චරිතයන්ගේ නම්
- C. චරිතයන්ගේ නම්
- D. චරිතයන්ගේ නම්

Q. 8. චරිතයන්ගේ නම්, චරිතයන්ගේ නම් වන්නේ, :- [2 x 1 = 2]

- A. චරිතයන්ගේ නම්
- B. චරිතයන්ගේ නම්
- C. චරිතයන්ගේ නම්
- D. චරිතයන්ගේ නම්

Q.9. වීරු දේශයේ ආරූපයේ චරිතයන්ගේ නම්, චරිතයන්ගේ නම් වන්නේ, :- (3 X 2=6)

- I. චරිතයන්ගේ නම්, චරිතයන්ගේ නම් වන්නේ, :-
- II. චරිතයන්ගේ නම්, චරිතයන්ගේ නම් වන්නේ, :-
- III. චරිතයන්ගේ නම්, චරිතයන්ගේ නම් වන්නේ, :-

Q.10. වීරු දේශයේ ආරූපයේ චරිතයන්ගේ නම්, චරිතයන්ගේ නම් වන්නේ, :- 2 X 2 = 4

- I. චරිතයන්ගේ නම්, චරිතයන්ගේ නම් වන්නේ, :-
- II. චරිතයන්ගේ නම්, චරිතයන්ගේ නම් වන්නේ, :-
- III. චරිතයන්ගේ නම්, චරිතයන්ගේ නම් වන්නේ, :-

Q.11. වීරු දේශයේ ආරූපයේ චරිතයන්ගේ නම්, චරිතයන්ගේ නම් වන්නේ, :- [2 X 4 = 8]

www.Padasalai.Net